

**1. මූල්‍ය ප්‍රකාශන**

**1.1 තත්ත්වගණනය කළ මතය**

ශ්‍රී ලංකා ජේෂ්කර්ම හා ඇඟලුම් ආයතනයේ (“ආයතනය”) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

**1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම**

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනය අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

#### 1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාව්‍යතාවයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක ආයතනය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

## 1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

### 1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

| අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම                                                                                                                                                                                                                                                                                                                                                                      | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම               | නිර්දේශය                                                                                                             |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------|
| (අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 01 හි 53 ඡේදය ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන වල වාර්තා කෙරෙන සියළුම සංඛ්‍යාත්මක තොරතුරු සඳහා පසුගිය වසරේ සංසන්දනාත්මක අගයන් හෙළිදරව් කළ යුතු වුවත් ආයතනයේ හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය සඳහා සංසන්දනාත්මක අගයන් හෙළිදරව් කර නොතිබුණි.                                                                                                                                 | ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ. | මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති ප්‍රකාරව සංසන්දනාත්මක අගයන් දැක්විය යුතුය. |
| (ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 07 හි 69 ඡේදය ප්‍රකාරව වත්කමක් පාවිච්චි කිරීම සඳහා සුදානම් තත්ත්වයේදී ක්ෂය කිරීම ආරම්භ කළ යුතු වුවත් ආයතනය පළමු අර්ධ වර්ෂය තුළ අත්පත් කරගත් වත්කම් සඳහා සම්පූර්ණ වර්ෂයටම හා දෙවන අර්ධ වර්ෂය තුළ අත්පත් කරගත් වත්කම් සඳහා අර්ධ වර්ෂයකට ක්ෂය කරනු ලබයි. මේ හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ මිලදී ගත් රු.50,599,840 ක වත්කම් සඳහා ආයතනය විසින් රු.2,098,747 ක් ක්ෂය කර | ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ. | ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති ප්‍රකාරව ක්ෂයවීම් ගණනය කළ යුතුය.                                            |

නිවුණද ප්‍රමිතිය ප්‍රකාරව ක්ෂය රු.1,113,088 ක් විය යුතු බැවින් වියදම් රු.985,658 කින් වැඩියෙන් දක්වා තිබුණු අතර සමාලෝචිත වර්ෂයේ ලාභයද එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.

- |                                                                                                                                                                                                                                                                                                                                   |                                                                                 |                                                                                                      |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------|
| <p>(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 07 හි 92(ආ) ඡේදය ප්‍රකාරව සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද පිරිවැය රු.320,471,847 ක් වූ එහෙත් තවමත් භාවිතා කරන දේපළ පිරියත හා උපකරණවල දළ ධාරණ අගය මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.</p>                                                                                         | <p>ඉදිරියේදී මෙම වත්කම් ප්‍රත්‍යාගණනය කිරීමට කටයුතු කරනු ලැබේ.</p>              | <p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති ප්‍රකාරව වත්කම් ගිණුම්ගත කළ යුතුය.</p>                   |
| <p>(ඈ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 10 හි 14 ඡේදය ප්‍රකාරව කාලපරිච්ඡේදය තුළ සියලුම ලැබීම් හෝ ලැබීමට ඇති ආදායම් අයහාර ලෙස හඳුනාගත යුතු වුවද, වර්ෂය තුළ මුදලින් ලද රු.111,655,111 ක් පමණක් ආදායම් ලෙස ගිණුම්ගත කර තිබුණි.</p>                                                                                       | <p>පුහුණු ආදායම ගණනය කිරීමේදී 2025 වර්ෂයේ සිට උපචිත පදනම මත ගණනය කරනු ලැබේ.</p> | <p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති ප්‍රකාරව අයහාර හඳුනාගත යුතුය.</p>                        |
| <p>(ඉ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 14 හි 34 ඡේදය ප්‍රකාරව සම්බන්ධිත පාර්ශව වෙත ගෙවන ලද පාරිශ්‍රමික හා අනෙකුත් දීමනා පිළිබඳ මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කළ යුතු වුවත් ආයතනයේ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ එම තොරතුරු හෝ සම්බන්ධිත පාර්ශව සමඟ ගනුදෙනු සිදු නොවුණු බවට මූල්‍ය ප්‍රකාශන මගින් හෙළිදරව් කර නොතිබුණි.</p> | <p>ඉදිරියේදී නිවැරදි කිරීමට කරනු ලැබේ.</p>                                      | <p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති ප්‍රකාරව සම්බන්ධිත පාර්ශව ගනුදෙනු හෙළිදරව් කළ යුතුය.</p> |

|                                                                                                                                                                                                                                                  |                                         |                                                                                             |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------|---------------------------------------------------------------------------------------------|
| (ඊ) රු.49,884,222 ක් වූ පාරිතෝෂික වෙන් කිරීමට අදාළව පශ්චාත් සේවා ප්‍රතිලාභ බැඳියාවන් සහ සම්බන්ධිත ප්‍රවර්තන සේවා පිරිවැයේ වර්තමාන අගය, ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 19 හි 76 ඡේදය ප්‍රකාරව ගිණුම්වල දැක්වීමට කටයුතු කර නොතිබුණි. | ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව. | ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති ප්‍රකාරව පශ්චාත් සේවා ප්‍රතිලාභ ගිණුම්ගත කළ යුතුය. |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------|---------------------------------------------------------------------------------------------|

## 1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                          | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම                                                                                                                                                                                                                                                                      | නිර්දේශය                                                                                             |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------|
| (අ) ආයතනය පිහිටි ඉඩම සඳහා 2016, 2017 හා 2018 වර්ෂවල සිදු කරන ලද පාංශු පරීක්ෂණයක් සඳහා වැයකර තිබූ රු.3,762,601ක් ප්‍රාග්ධනික කිරීමකින් තොරව කෙරිගෙන යන වැඩ ලෙස ගිණුම්ගත කර තිබුණි.                        | නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම වෙනුවෙන් දරන ලද පාංශු පරීක්ෂණ වියදම් සහ ඒ හා සම්බන්ධ අනෙකුත් වියදම් කෙරිගෙන යන වැඩ යටතේ ගිණුම්ගත කර ඇත. මෙම වියදම් ප්‍රාග්ධනික කිරීමක් හෝ වියදමක් ලෙස කපාහැරීම වශයෙන් දැක්වීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමට යොමුකර ඒ අනුව කටයුතු කරනු ලැබේ. | කෙරිගෙන යන වැඩ ගිණුම් ශේෂය වත්කම් ගිණුමට ප්‍රාග්ධනික කිරීමට කටයුතු කළ යුතුය.                         |
| (ආ) කාර්ය මණ්ඩලය සඳහා ලබා දුන් රු.5,250,000 ක ආපදා ණය, මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ආයෝජන ක්‍රියාකාරකම් යටතේ මුදල් ගලා යාමක් ලෙස දක්වා නොතිබුණු අතර මුදලින් ලද පොලී ආදායම රු.630,001 ක් අඩුවෙන් දක්වා තිබුණි. | ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ.                                                                                                                                                                                                                                                        | සියළු මුදල් ලැබීම් සහ ගෙවීම් මුදල් ප්‍රවාහ ප්‍රකාශය තුළ ගැළපිය යුතුය.                                |
| (ඇ) බොල්ණය වෙන් කිරීම් ලෙස එකතුව රු.7,637,272 ක් ජංගම වත්කම්වලින් අඩුකර පෙන්වා තිබුණද, එම බොල්ණය පිළිබඳ විස්තරයක් හෝ බොල්ණය වෙන්කිරීමට අදාළ ගිණුම් ප්‍රතිපත්තිය සටහන් මගින් හෙළිදරව් කර නොතිබුණි.        | ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ.                                                                                                                                                                                                                                                        | බොල්ණය පිළිබඳ විස්තරයක් හා බොල්ණය වෙන්කිරීමට අදාළ ගිණුම් ප්‍රතිපත්තිය සටහන් මගින් හෙළිදරව් කළ යුතුය. |

|     |                                                                                                                                                                     |                                            |                                                                |
|-----|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------|----------------------------------------------------------------|
| (ඇ) | ආයෝජන පොලී ආදායම හඳුනා ගැනීමේදී ඒ මත වූ රඳවා ගැනීමේ බදු රු.1,900,525 ක් අඩුකර ශුද්ධ පොලී ආදායම පමණක් ගිණුම්ගත කර තිබූ අතර රඳවා ගැනීමේ බදු වියදම හඳුනාගෙනද නොතිබුණි. | ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ. | රඳවාගැනීමේ බදු වියදම හඳුනාගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය. |
|-----|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------|----------------------------------------------------------------|

### 1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

|     | නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව                                                            | අනුකූල නොවීම                                                                                                                                                                          | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම                                                                                                                                                                           | නිර්දේශය                                                                                    |
|-----|---------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------|
| (අ) | 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 2(1) හා 102 වගන්ති                                        | ආයතනය ආදායම් බදු සඳහා ලියාපදිංචිවීමට හෝ බදු නිදහස් කර ගැනීමට කටයුතු කර නොතිබුණි.                                                                                                      | මෙහෙයුම් ලාභයෙන් 30% ක් මහා භාණ්ඩාගාරයට ලබාදෙනු ලබයි. ආයතනයට ආදායම් බදු ගෙවීමට සිදු වුවහොත් එය ආයතනයේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට යම් බාධාවක් විය හැකිය. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරනු ලැබේ. | දේශීය ආදායම් බදු පනත ප්‍රකාරව බදු සඳහා ලියාපදිංචි වීමට හෝ නිදහස් කර ගැනීමට කටයුතු කළ යුතුය. |
| (ආ) | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XXIV වැනි පරිච්ඡේදයේ 3.6 වගන්තිය | ලබාදෙනු ලබන ආපදා ණය සඳහා ණය වාරික මාසික වැටුපෙන් සියයට 10 ක ප්‍රතිශතයකින් ගණනය කළ යුතු වුවත් ආයතනය ඊට පටහැනිව සියළුම නිලධාරීන්ගෙන් මාසිකව සමාන වටිනාකමකින් ණය වාරික අයකරමින් පැවතුණි. | ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ.                                                                                                                                                             | ආයතන සංග්‍රහය ප්‍රකාරව ණය අයකර ගැනීමට කටයුතු කළ යුතුය.                                      |

|     |                                                                                                                                                              |                                                                                                                                                                |                                                                                                                                                   |                                                                |
|-----|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------|
| (ඇ) | 2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් වක්‍රලේඛ අංක 01/2020 මගින් සංශෝධිත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මු.රෙ.371 (2)(අ) | එක් අවස්ථාවකදී රු.100,000ක උපරිමයක් දක්වා තත්කාර්ය අතුරු අග්‍රිම ලබා දීමට හැකි වුවද උපරිම සීමාව ඉක්මවා අවස්ථා 06 ක දී රු.1,328,420 ක අත්තිකාරම් ලබා දී තිබුණි. | මාණ්ඩලික නිලධාරීන් සඳහා අත්තිකාරම් වශයෙන් උපරිමය රු.100,000 ක මුදලක් පමණක්ද, අනෙකුත් වියදම් වෙනුවෙන් වෙක්පත්ද ලබාදීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ. | මුදල් රෙගුලාසි ප්‍රකාරව අතුරු අග්‍රිම ලබාදීමට කටයුතු කළ යුතුය. |
|-----|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------|

|     |                                                                               |                                                                                                                                                                                                                                                                                                                            |                                                                                        |                                                                                                                  |
|-----|-------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------|
| (ඈ) | 2024 දෙසැම්බර් 23 දිනැති අංක.PED/03/20 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 01 ඡේදය | 2023 මූල්‍ය වර්ෂය තුළ ලාභ උපයා ඇති නමුත්, ලාභයෙන් අවම වශයෙන් සියයට 30 ක් ඒකාබද්ධ අරමුදලට ලාභාංශ/ අයබදු ලෙස ගෙවා නොමැති ආයතන ලාභදායීත්වය මත පදනම්ව කාර්ය මණ්ඩලය වෙත ප්‍රසාද දීමනා ගෙවීම සඳහා හිමිකම් නොලබයි. එසේ වුවද, ඒ අනුව කටයුතු නොකර ආයතනය විසින් දිරිදීමනා හා ප්‍රසාද දීමනා ලෙස සේවකයන්ට රු.2,141,040 ක් ගෙවා තිබුණි. | මැයි මස ගෙවීම් වවුචර් අංක 692 මගින් මහා භාණ්ඩාගාරය වෙත රු.14,839,950 ක මුදලක් ගෙවා ඇත. | වක්‍රලේඛ ප්‍රකාරව නියමිත වර්ෂයේ ලාභයෙන් නියමිත ප්‍රේශණයන් භාණ්ඩාගාරයට සිදුකර දිරිදීමනා සඳහා හිමිකම් ලබාගත යුතුය. |
|-----|-------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------|

## 2. මූල්‍ය සමාලෝචනය

### 2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.16,888,643 ක උපයෝජනවලින් වූ අතර ඊට ප්‍රතිරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.49,466,500 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.66,355,143 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට ආදායම රු.7,700,954 කින් අඩු වීමත්, වැටුප් වියදම් රු.25,031,659 කින් ද, සැපයුම් සහ පරිභෝජන ද්‍රව්‍ය, අලුත්වැඩියා හා නඩත්තු සහ අනෙකුත් වියදම් එකතුව රු.33,617,296 කින් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

## 3. මෙහෙයුම් සමාලෝචනය

### 3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                 | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම                                                                                                     | නිර්දේශය                                                                                                                                                          |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| (අ) 2024 වර්ෂය සඳහා සේවකයන් වෙනුවෙන් රු.4,739,620 ක් වැය වූ සෞඛ්‍ය රක්ෂණවරණයක් ලබා ගැනීම සඳහා 2024 පෙබරවාරි 19 දින එනම් ගිවිසුම් කාල සීමාවෙන් මාස 1 ½ ක් පසු වී රක්ෂණ ආයතනය සමඟ ගිවිසුම්ගත වී තිබුණු අතර මෙම රක්ෂණවරණය සඳහා භාණ්ඩාගාර අනුමැතිය ලබාගෙන නොතිබුණි. | 2024 ජනවාරි 01 දින සිට එම බිල්පත් ගෙවීම් කිරීමට ඔවුන් එකඟ වීම නිසා වසරක කාලසීමාවකට රක්ෂණ සේවා පහසුකම් ලබා ගැනීමට කටයුතු කරන ලදී. | සේවා ලබාගැනීමේදී ගිවිසුම් ගතවීම අනිවාර්ය වන අතර රක්ෂණවරණය සඳහා භාණ්ඩාගාර අනුමැතිය ලබාගත යුතුය.                                                                    |
| (ආ) ආයතනය සතු භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පවතින වාහන 06 ක් සඳහා 2024 වර්ෂයේදී සේවා කිරීම, අළුත්වැඩියා කිරීම, ටයර් දැමීම හා බැටරි යෙදීම වෙනුවෙන් රු.2,872,053 ක් වැයකර තිබුණු අතර එම වියදම නිෂ්කාර්ය වියදමක් බවට පත්ව තිබුණි.                                     | මෙම වාහන නඩත්තුව ආර්ථිකමය වශයෙන් ඵලදායී නොවන බැවින් වාහන 06 අපහරණය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.                       | අලුත්වැඩියා කිරීම ඵලදායී නොවන වාහන වෙනුවෙන් අලුත්වැඩියා වියදම් නොදැරිය යුතු අතර නිෂ්කාර්යව වියදම් දැරීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුය. |

### 3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                      | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම                                                                                                                                                                                       | නිර්දේශය                                                                             |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------|
| <p>2023 පෙබරවාරි මාසයේ පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී 2019 වර්ෂයේදී මිලදීගත් වටිනාකම රු.11,962,335 ක් වූ HTHPS Dyeing යන්ත්‍රය භාවිතයෙන් කෙසෙල් පට්ටා නූල් වානිජකරණය කිරීමට තීරණයක් ගෙන තිබුණද, 2025 අගෝස්තු වන විටත් කෙසෙල් පට්ටා නූල් සැකසීම සිදුකර නොතිබුණි.</p> | <p>පුහුණුව ලත් නිලධාරීන් දෙදෙනෙකු යටතේ මෙම යන්ත්‍රය වර්ෂ ගැන්වීමේ කටයුතු (DYEING) සඳහා සහ පුහුණු කිරීමේ කටයුතු සඳහා යොදා ගනී. එමෙන්ම මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා මෙම යන්ත්‍රය ප්‍රයෝජනයට ලබා දෙනු ලැබේ.</p> | <p>අදාළ වත්කම එම කාර්යය සඳහාම ඵලදායී ලෙස ප්‍රයෝජනයට යොදා ගැනීමට කටයුතු කළ යුතුය.</p> |